

මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

**ඉන්දියාව දේශීය නිපදවන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන
නෞකාව සහ ඉන්දිය නාවික හමුදාවේ නව ධජය එළි දැක්වයි**

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2022 සැප්තැම්බර් මස දෙවන දින ඉන්දිය නාවික හමුදාවේ නව ධජය එළි දැක්වීය. එයට සමගාමීව ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රාන්ත් නෞකාව ද එළි දැක්වන ලදී. ඉන්දිය නාවික හමුදාව සහ එක්සත් රාජධානිය අතර පවතින ඓතිහාසික සබඳතාවය සංකේතවත් කරමින් ධජය මධ්‍යයෙහි ශාන්ත ජෝර්ජ් කුරුසිය දැක්වා ඇත. නිදහසින් පසු පළමු වරට ඉන්දිය නාවික ධජය වෙනස් කරන ලද්දේ 1950 වසරේදී වන අතර එහිදී ධජයේ වම්පස ඉහළ කෙළවරට ඉන්දියානු ත්‍රෛ වර්ණ ඇතුළත් කරන ලදී.

2. ඉන්දියානු නාවික හමුදාවේ අනෙක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රමාධිත්‍ය නෞකාව 2016 ජනවාරි මාසයේදී කොළඹට පැමිණි අතර එය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර මහත් උනන්දුවක් ඇති කිරීමට සමත් විය. එසේම එම සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ බැඳීම ශක්තිමත් කිරීමට ද ඉවහල් විය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සමුද්‍රීය සහයෝගීතාවය ඉදිරියට ගෙන යමින් ඉන්දියාව විසින් 75 වන නිදහස් දින සංවත්සරය යෙදුණු 2022 අගෝස්තු මස 15 වන දින ඩෝනියර් සමුද්‍රීය ගුවන් යානයක් ශ්‍රී ලංකාගුවන් හමුදාවට නිලිණු කරන ලදී. එම ඩෝනියර් ගුවන් යානය කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවනු ඇත.

3. ටොන් 45,000ක දේශීයව නිපදවන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රාන්ත් නෞකාව එළි දැක්වීම මගින් මුහුදේ මෙහෙයවනු ලබන උසස්ම සහ අතිශය සංකීර්ණ නෞකාව වන ගුවන්

යානා ප්‍රවාහන නෛමිකවත් නිර්මාණය කිරීම, ගොඩනැගීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් ඉන්දියාව තබා ඇති දැවැන්ත පිම්ම ප්‍රදර්ශනය වේ. මීටර 262ක් දිග මෙම නෛමිකවට පැයට නාවික සැතපුම් 28ක උපරිම වේගයකින් යාත්‍රා කළ හැක. මෙම නෛමිකවට දේශීයව නිපදවන ලද Light Combat Aircraft (LCA) සහ Advanced Light Helicopter (ALH) ඇතුළු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 30කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකිය.

4. ඉන්දිය නාවික හමුදාවදේශීයව නිපදවන ලද ALH ගුවන් යානයෙන් ඩෙක් ලැන්ඩින් පුහුණුසහ Co-pilot අත්දැකීම් ලබා දීම සහ 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් සඳහා INSතරංගිනි යාත්‍රා පුහුණු අත්දැකීම් ලබා දීමවැනි විවිධ අන්තර්ක්‍රියා හරහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. ඉන්දියානු රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව එම නෛමික සහ යානයන් හි ප්‍රශස්ත මෙහෙයුම් තත්ත්වය සහතික කිරීම සහ ඒ හරහා කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා SLNS සාගර, SLCGසුරක්ෂා සහ AN 32 සඳහා ඉන්දිය රජය අමතර කොටස් ප්‍රදානය කරයි.

5. කොවිඩ්-19 වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ සටන ශක්තිමත් කිරීම සඳහා 2021 අගෝස්තු මාසයේදී ඉන්දිය නාවික හමුදාවේ ශක්ති නෛමිකව දුව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් රැගෙන විශාඛාපටිනම් සිට කොළඹට සේන්ද්‍ර විය. තව ද 2022 අප්‍රේල් සහ ජූනි මාසයන්හි දී ශ්‍රී ලංකාවට කඩිනමින් වෛද්‍ය සැපයුම් භාරදීම සඳහා ඉන්දිය නාවික හමුදාවේ ඝාරියල් නෛමිකව විශේෂයෙන් යොදවන ලදී. ඉන්දිය නිදහසේ 75 වන වසර නිමිත්තෙන් ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන හග්වත් මහාචාර්ය වික්ලාංග් සහායන සමිතිය (BMVSS)විසින් ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් සඳහා පවත්වන ලද කෘත්‍රීම පාද කඳවුරක් 2022 පෙබරවාරි - මාර්තු මාසයන් හිදී කොළඹ දී සහ යාපනයේ දී පැවැත්විණ.

6. ශ්‍රී ලංකා හමුදාවන්ගේ හැකියාවන් සහ ධාරිතාවයන් ඉහළ නැංවීම සඳහා ටොන් 4000ක පාවෙන තාටාංගනයක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලබා දීම සඳහා වන ගිවිසුම්වලට 2022 මාර්තු මාසයේදී අත්සන් තැබිණ.

ඉන්දීය රජයේ මෙම පියවර “කලාපයේ සෑමට ආරක්ෂාව සහ වර්ධනය” (SAGAR) යන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත.

කොළඹ
2022 සැප්තැම්බර් 2